

1 මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මුතුර් ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට මුතුර් ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාලකයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂයපථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන

වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානාත්මකයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂයපථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලැසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේ දී මා විසින් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණනනිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේදී මිලදීගෙන තිබුණු ලිපිද්‍රව්‍ය, ඩෙස්ක්ටොප් පරිගනක හා UPS එකතු වටිනාකම රු. 402,281 ක් වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර නොතිබුණි.	මිලදීගත් ලිපිද්‍රව්‍ය, ඩෙස්ක්ටොප් පරිගනක හා UPS ආදියෙහි වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කිරීමට කටයුතු කරනු ලබන බව.	අදාළ වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේදී මුතුර් විනෝද උද්‍යානයේ රු. 216,186 ක් වැයකර ප්‍රතිසංස්කරණය කිරීම් ඉඩම් හා ගොඩනැගිලි යටතේ ගිණුම්ගත කර නොතිබුණි.	මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කිරීමට කටයුතු කරනු ලබන බව.	ප්‍රතිසංස්කරණ වියදම නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 571(1), (2) හා (3)	වර්ෂ 02කට වැඩි රු. 2,805,888ක කල් ඉකුත්වූ තැන්පතු 75ක් සභාව අදාළ පුද්ගලයින්ට ආපසු ලබාදීමට හෝ ආදායම් ගිණුමට මාරු කිරීමට කටයුතු කර නොතිබුණි.	ආදායම් ගිණුමට මාරු කිරීමට කටයුතු කරමින් පවතින බව.	කල් ඉකුත්වූ තැන්පතු හඳුනාගෙන නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 18,488,923 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 29,323,360 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම් , රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව සභාව ඉදිරිපත්කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) වරිපතම් හා බදු	7,535,000	8,812,000	1,173,000	7,639,000	7,510,000	8,347,000	1,200,000	7,147,000
(ii) කුලී	35,858,000	25,347,000	23,171,000	2,176,000	28,141,000	35,736,000	20,243,000	15,493,000
(iii) බලපත්‍ර ගාස්තු	2,729,000	1,546,000	1,506,000	40,000	2,640,000	1,259,000	1,220,000	39,000
(iv) වෙනත් ආදායම්	<u>3,269,000</u>	<u>3,294,000</u>	<u>2,704,000</u>	<u>590,000</u>	<u>2,794,000</u>	<u>1,233,000</u>	<u>827,000</u>	<u>406,000</u>
එකතුව	<u>49,391,000</u>	<u>38,999,000</u>	<u>28,554,000</u>	<u>10,445,000</u>	<u>41,085,000</u>	<u>46,575,000</u>	<u>23,490,000</u>	<u>23,085,000</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කායර්සාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණයන් පහත දැක්වේ.

විගණනනිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපතම් හා බදු සමාලෝචිත වර්ෂයේ ඇස්තමේන්තු කළ අයකර ගැනීමට කටයුතු කරමින් දේපළ බදු රු.7,535,000කින් බිල්කළ බදු පවතින බව. රු.8,812,000ක් වූ අතර ඉන් රු.574,468ක් පමණක් සමාලෝචිත වර්ෂයේ අයකර තිබුණි.		හිඟහිටි බදු කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) කුලී මුතුර් රජයේ බස්නැවැත්වීමේ පලෙහි පිහිටි කොටස් වශයෙන් අයකර ගැනීමට කඩකාමර 40ක් ලබාදුන් කඩකාමර කටයුතු කරමින් පවතින බව. හිමියන්ගෙන් ලැබිය යුතු හිඟහිටි ශේෂය වූ රු. 3,451,673 ක් පසුගිය වර්ෂ 10ක සිට අයකිරීමට සභාව විසින් කටයුතු කර නොතිබුණි.		හිඟහිටි කුලී කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

ප්‍රාදේශීය සංවර්ධන සභායක ව්‍යාපෘතිය මගින් අනුයුක්ත කර තිබූ පළාත් පාලන වැඩසටහන් නිලධාරීන් එම ව්‍යාපෘතියට අදාළ දීමනා ලබා ගැනීමේදී පළාත් පාලන සභාකාර කොමසාරිස්වරයාගෙන් ඒ සඳහා පූර්ව අනුමැතිය ලබාගත යුතු වුවද එම අනුමැතිය ලබා නොගෙන රු.301,099ක් ගෙවා තිබුණි.

පූර්ව අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරනු ලබන බව.

පූර්ව අනුමැතිය ලබාගෙන විධිමත් පරිදි ගෙවීම් කළ යුතුය.

3.2 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) 2014 වර්ෂයේ රු. 4,967,426ක් වැයකර ඉදිකර තිබුණු කඩකාමර 12කින් යුතු තෝපුර් කඩකාමර සංකීර්ණය කුලියට ලබාදී ආදායම් ඉපයීමට වර්ෂ 09කට අධික කාලයක සිට කටයුතු කර නොතිබුණි.

ඉදිරි කාලයේදී ඒවා අලුත්වැඩියා කර කුලියට දීමට කටයුතු කරනු ලබන බව.

කඩකාමර සංකීර්ණය කුලියට ලබාදී ආදායම් ඉපයීමට කටයුතු කළ යුතුය.

(ආ) 2017 වර්ෂයේ රු. 3,669,340 ක් වැයකර ඉදිකර තිබුණු සාම්පූර්ණ වෙළෙඳපොළ ගොඩනැගිල්ල භාවිතා කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

සාම්පූර්ණ වෙළෙඳපොළ ගොඩනැගිල්ලෙහි වෙළෙඳාම් අඩුවෙන් පවතින හෙයින් භාරගැනීමට ව්‍යාපාරිකයින් ඉදිරිපත් නොවීමෙන් භාවිතා කර නොතිබුණි. ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගනු ලබන බව.

විකල්ප ක්‍රියාමාර්ග ගෙන ආදායම් ඉපයීමට කටයුතු කළ යුතුය.

(ඇ) 2019 වර්ෂයේ පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ මුතුර් විනෝදාස්වාද උද්‍යානයේ රු.2,589,515ක වියදමින් බෝට්ටු තොටුපලක් ඉදිකර තිබූ නමුත් බෝට්ටු සවාරි සඳහා අනුමැතිය නොලැබීමෙන් එය නිෂ්කාර්යව පැවතුණි.

කිහිප අවස්ථාවකදීම ප්‍රයත්න දැරූ නමුත් මේ දක්වා බෝට්ටුවේ ගමන් කිරීමට අනුමැතිය ලැබී නොතිබුණි. අනුමැතිය ලද වහාම ක්‍රියාමාර්ග ගනු ලබන බව.

පූර්ව අනුමැතිය ලබාගෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුය.

(ඈ) 2016 වර්ෂයේ පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ ගැස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රු. 1,115,226 ක වියදමින් ඉදිකළ ගොඩනැගිල්ල වර්ෂ 08ක සිට නිෂ්කාර්යව පැවතුණි.

ගැස් නිෂ්පාදන ගොඩනැගිල්ල ප්‍රමාණවත් තාක්ෂණික උපදෙස් හා යන්ත්‍රෝපකරණ නොලැබීමෙන් ක්‍රියාත්මක නොවීය. ඒ සඳහා සම්පත් ලැබීමෙන් පසු වායු නිෂ්පාදන කටයුතු සිදුකෙරෙන බව.

අවශ්‍ය සම්පත් ලබාගෙන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතුය.

(ඉ) 2024 වර්ෂයේ රු. මිලියන 5ක් ස්ථාවර තැන්පතු වල පැවැති නමුත් එම මුදල් හා සභාවේ අනෙකුත් අරමුදල් උපයෝජනය කර සූර්ය බලශක්ති පැනල ස්ථාපිත කිරීම සභාව විසින් ක්‍රියාත්මක කර සියයට 100ක් ආදායම්

ගෞරව ආණ්ඩුකාරවරයාගේ උපදෙස් හා දැනුවත් කිරීම් ලබාදී පළාත් පාලන කොමසාරිස් වරයා විසින් පළාත් පාලන සභාකාර කොමසාරිස් වරයාට ලබාදී තිබූ උපදෙස් පදනම්ව අත්සන් කර තිබූ බව.

ප්‍රාදේශීය සභා පනතේ විධිවිධාන ප්‍රකාරව ක්‍රියාමාර්ග ගතයුතුය.

ඉපැයීමට හැකිව තිබියදී පුද්ගලික සමාගමක් සමඟ ගිවිසුම් ඇතිකර ගෙන සභාවේ ගොඩනැගිල්ලේ වහලයේ සූර්ය බලශක්ති පැනල ස්ථාපිත කර සියයට 06 සිට 18ක් දක්වා ආදායම් සභාවට ලැබෙන පරිදි හා ලැබෙන ආදායමින් සියයට 82 සිට සියයට 94ක් දක්වා පුද්ගලික සමාගමට ලැබෙන පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබුණි. මෙලෙස ගිවිසුම්ගත වීම ප්‍රාදේශීය සභා නීති රීතිවලට පටහැනිව සිදුකර තිබුණි.

3.3 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කළ කාර්ය මණ්ඩල ලැයිස්තුව ප්‍රකාරව පැවති පුරප්පාඩු 27ක් පිරවීමට කටයුතු කර නොතිබුණි.	කාර්ය මණ්ඩලය ලබාගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගනු ලබන බව.	පුරප්පාඩු පිරවීමට කටයුතු කළ යුතුය.

3.4 වාහන පද්ධති කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
අළුත්වැඩියා කර නැවත භාවිතා කළ නොහැකි වාහන 05ක් අපහරණය කිරීමට හෝ වෙන්දේසියේ විකිණීමට වර්ෂ 07කට අධික කාලයක් සභාව විසින් කටයුතු කර නොතිබුණි.	මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ උපදෙස් ලබාගැනීමට කටයුතු කරමින් පවතී. අනුමැතිය ලැබූ වහාම වෙන්දේසි කරන බව.	අපහරණය කිරීමට හෝ වෙන්දේසියේ විකිණීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 30 වගන්තිය ප්‍රකාරව අභ්‍යන්තර විගණනය මගින් ආයතන මෙහෙයුම් ක්‍රියාවලිය ප්‍රවර්ධනය සහ කාර්යාසාධනය ඉහළ නැංවීම සඳහා නිර්දේශ සකස් කර නොතිබුණි.	වාර්ෂික අභ්‍යන්තර විගණන වැඩසටහන සකස් කර ඇත. කාර්යාසාධනය ඉහළ නැංවීම සඳහා නිර්දේශ සකස් කරනු ලබන බව.	අභ්‍යන්තර විගණනය මගින් අපේක්ෂිත අරමුණු ඉටුකර ගත යුතුය.